



**රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය**  
**அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு**  
**Ministry of Public Services, Provincial Councils and Local Government**

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන  
 தொலைபேசி: (94) 011- 2694560  
 Telephone

ෆැක්ස්  
 தொலைநகல்: (94) 011- 2692254  
 Fax

ඊ-මේල්  
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk  
 E-mail

වෙබ් අඩවිය  
 இணையத்தளம்: www.pubad.gov.lk  
 Web Site

මගේ අංකය } CS/DOS/Policy/04  
 எனது இல }  
 My No }

ඔබේ අංකය }  
 Your No }

දිනය } 2021.02.05  
 திகதி: }  
 Date }

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්  
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්  
 දිස්ත්‍රික් ලේකම්වරුන්  
 ප්‍රාදේශීය ලේකම්වරුන්

**සංවර්ධන නිලධාරී සේවයේ II ශ්‍රේණියට උසස්කළ නිලධාරීන් සමත්විය යුතු 2 වැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්විය යුතු දිනය**

සංවර්ධන නිලධාරී සේවයේ II ශ්‍රේණියට උසස් වූ නිලධාරීන් 02 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සම්පූර්ණ කළ යුතු දිනය සම්බන්ධයෙන් වන විමසීම් නිරන්තරයෙන් අප වෙත ලැබෙමින් පවතී.


02. 2012 වර්ෂයේ සිට සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වීමට නිලධාරීන් මනාපය පළ කරනු ලැබුවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකෙහි (FR 288/2012 හා FR 289/2012) අවසන් නඩු තීන්දු ලැබෙන තෙක් නිලධාරීන් සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2012 සහ 10/2012(I) සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවූ අතර, නඩු තීන්දු අවසන් වීමෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/EST/3/2/25/2/II හා 2015.07.15 දිනැති සහ 2016.03.14 දිනැති ලිපි මඟින් ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි අන්තර්ග්‍රහණ කටයුතු ආරම්භ කරන ලද්දේ 2016.03.14 දින සිටය.

03. මෙම අන්තර්ග්‍රහණ කටයුතු සිදුකිරීමේදී සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවේ 14.2 වගන්තිය අනුව 2011.08.01 දිනට වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබූ හා වසර 10ක සේවා කාලය සම්පූර්ණ කර තිබුණද අනෙකුත් අවශ්‍යතා සපුරා නොතිබූ නිලධාරීන් සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරන ලදුව වසර 10 සේවා කාලය සම්පූර්ණ කරන දින සිට II ශ්‍රේණියට උසස්කරනු ලැබේ. මෙම උසස්වීම් සිදු කරන ලද මුල් කාලවකවානුවේදී මෙම නිලධාරීන් උසස් කරනු ලබන දින සිට වසර 3ක් ඇතුළත සංවර්ධන නිලධාරී සේවයේ 2වැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්විය යුතු බව උසස් වීමේ ලිපියේ දක්වා ඇත.

4. බොහෝ නිලධාරීන්ගේ අන්තර්ග්‍රහණ ලිපිය නිකුත්කිරීම ප්‍රමාද වීම මත උසස්වීම් ලිපිය නිකුත් වී ඇත්තේද උසස්වීම් ක්‍රියාත්මක වන දිනට වසර 3කට පමණ පසුව වන අතර එබැවින් මෙම නිලධාරීන්ගේ වාර්ෂික වැටුප් වර්ධක ගෙවීම සම්බන්ධව ගැටළුකාරී තත්වයන්ට මුහුණ පා ඇති බව මාචෙත වාර්තා වී ඇත.

5. එබැවින් මෙවැනි නිලධාරීන්ට උසස්වීම් ලිපිය නිකුත් කළ දිනසිට වසර 3ක් ඇතුළත 2වැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සම්පූර්ණ කිරීමට අවස්ථාව සැලසීමට හැකියාව පවතින අතර එම දිනය තෙක් බාධාවකින් තොරව වාර්ෂික වැටුප් වර්ධක ගෙවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමි.

6. මෙම නිලධාරීන්ගේ උසස්වීම් ලිපි වෙන වෙනම සංශෝධනය කිරීමක් අවශ්‍ය නොවන අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසා අන්තර්ග්‍රහණය කරනු ලැබූ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ගැටළු සම්බන්ධයෙන් පොදු උපදෙස් මාලාවක් ඉදිරියේදී නිකුත් කරනු ලබන බවද ඉතා කාරුණිකව දන්වමි



එස්. ආලෝකබණ්ඩාර

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්